

අයදුම්කරුගේ තොරතුරු

APPLICANT'S INFORMATION

<input type="text"/>				පූර්ණ නම	<input type="text"/>
අප්‍රේමයෙන් <input type="checkbox"/> Female පුරුෂයා <input type="checkbox"/> Male	ජීවිත <input type="checkbox"/> Gender	<input type="text"/>		සාමාන්‍ය නම	<input type="text"/>
<input type="text"/>		දුරකථන අංකය	<input type="text"/>	NIC අංකය	<input type="text"/>
<input type="text"/>		දුරකථන අංකය	<input type="text"/>	විද්‍යාලික අධ්‍යාපන ප්‍රවේශන	<input type="text"/>
<input type="text"/>				විද්‍යාලික ප්‍රවේශන	<input type="text"/>
වධානී <input type="checkbox"/> Widowed විවාහ බන්ධන <input type="checkbox"/> Divorced ජීවිත <input type="checkbox"/> Single විවාහ <input type="checkbox"/> Married	විවාහ තත්වය <input type="checkbox"/> Marital Status	<input type="text"/>		වයස	<input type="text"/>
රැකියා නොවන පවත්වා ගත යුතුය <input type="checkbox"/> No. of Dependents	<input type="text"/>	විවාහ වූ ස්වාමියාගේ මාසික ආදායම <input type="text"/> Spouse working : Monthly income			

ඔබගේ නිත්‍ය ලිපිනය

PERMANENT ADDRESS

<input type="text"/>				භාණ්ඩ නම / දිස්ත්‍රික්ක	<input type="text"/>
<input type="text"/>		ප්‍රදේශය / දූපත <input type="text"/> Atoll / Island	<input type="text"/>	මාර්ග	<input type="text"/>
මහල <input type="text"/> Floor	ආවේණික අංකය <input type="text"/> Apartment No	<input type="text"/>		පෝස්ටාල් කේතය	<input type="text"/>

ඔබගේ වත්මාන ලිපිනය

RESIDENTIAL ADDRESS

එකම නිත්‍ය ලිපිනය <input type="checkbox"/> No නොඑකම නිත්‍ය ලිපිනය <input type="checkbox"/> Yes				එකම නිත්‍ය ලිපිනයද?	<input type="text"/>
<input type="text"/>				භාණ්ඩ නම / දිස්ත්‍රික්ක	<input type="text"/>
<input type="text"/>		ප්‍රදේශය / දූපත <input type="text"/> Atoll / Island	<input type="text"/>	මාර්ග	<input type="text"/>
මහල <input type="text"/> Floor	ආවේණික අංකය <input type="text"/> Apartment No	<input type="text"/>		පෝස්ටාල් කේතය	<input type="text"/>
මාසික ගෙවිය යුතු කුලිය <input type="text"/> Rental (Monthly Payable)	ජීවිත <input type="checkbox"/> No විවාහ <input type="checkbox"/> Yes			වත්මාන ලිපිනයේ වර්ගය, කුලියද?	<input type="text"/>



		ස්ථානයේ සේවය කළ ස්ථානයේ නම
		Place of work
සේවකයාගේ නම	Section	ස්ථානයේ සේවය කළ ස්ථානයේ නම
		Designation
සේවකයාගේ සේවක අංකය	Service No.	ස්ථානයේ සේවය කළ ස්ථානයේ නම
		Phone number
අනෙකුත් ආදායම	Other Income	මුළු සේවයේ මුදල
		Total Remuneration
		මූලික වැටුප
		Basic Salary
අවසන් සේවය කළ දිනය	Last Date Employed	සේවය කළ දිනය
		Date Employed

ස්වයං සේවකයා ලෙස සේවය කළේ නම්

SELF EMPLOYED

ඔබගේ ව්‍යාපාරය ස්වයං සේවකයා ලෙස සේවය කළේ නම් සටහන් කර ඇත්ද?  No  Yes

Is your business registered?

ව්‍යාපාරයේ නම

Name of the business

ස්වයං සේවකයා ලෙස සේවය කළ ස්ථානයේ නම / ව්‍යාපාරයේ වර්ගය

Employment Role Type of Business

ව්‍යාපාරයේ සේවය කළ කාලය

Period of being self Employed

ව්‍යාපාරයේ සේවය කළ 12 මාස පුරා ගෙන යාම

Previous 12 months take home

මාස  වර්ෂ

Months Year

ව්‍යාපාරයේ සේවය කළ මාසික ආදායම

Monthly income

Personal Guarantor should not be the Applicant's spouse. Preferred, a family member.

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

GUARANTOR INFORMATION

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Full Name

ස්ත්‍රී  පුරුෂ

Female Male

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Gender

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Common Name

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Mobile Number

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

NIC Number

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Phone Number

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Personal Email

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Educational Qualifications

විවාහිත  විවාහිත  විවාහිත  විවාහිත  විවාහිත

Widowed Divorced Single Married

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Marital Status

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Age

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

No. of Dependents

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Spouse working : Monthly income

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Relationship with the applicant

ස්ථිර ලිපිනය

PERMANENT ADDRESS

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Building Name / District

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Atoll / Island

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Road

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Floor

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Apartment No

ව්‍යාපාරයේ සේවය කළ ස්ථානයේ නම

Postal Code

ඉහත සඳහා  
No  Yes

දිවයිනේ ස්ථිර ලිපිනයද එකමද?  
Same as permanent address? RESIDENTIAL ADDRESS

භාණ්ඩාගාර නම / කලාපය  
Building Name / District

දූපත / දූපත  
Atoll / Island Road

මහල  
Floor Apartment No  
දුරකථන අංකය  
Postal Code

වැටුප් (මාසික වශයෙන්)  
Rental (Monthly Payable) No  Yes   
දිවයිනේ ස්ථිර ලිපිනයද එකමද?  
Type of residence, Rental ?

ඉහත සඳහා  
No  Yes

දිවයිනේ ස්ථිර ලිපිනයද එකමද?  
Same as permanent address? POSTAL ADDRESS

භාණ්ඩාගාර නම / කලාපය  
Building Name / District

දූපත / දූපත  
Atoll / Island Road

මහල  
Floor Apartment No  
දුරකථන අංකය  
Postal Code

ඉහත සඳහා  
No  Yes

දිවයිනේ ස්ථිර ලිපිනයද එකමද?  
PURCHASED A MOTORCYCLE FROM BMC FOR INSTALLMENT BEFORE?

ඉහත සඳහා  
No  Yes

දිවයිනේ ස්ථිර ලිපිනයද එකමද?  
BEEN A GUARANTOR FOR ANOTHER CUSTOMER OF OUR COMPANY?

රැකියාවේ විස්තර  
EMPLOYMENT DETAILS

රැකියා ස්ථානය  
Place of work

රැකියා විස්තර  
Designation Atoll / Island

දුරකථන අංකය  
Phone number Section

සේවයේ කාලය  
Service No. Months  Year  Period of Service

වෙනත් ආදායම  
Other Income Total Remuneration Basic Salary

රැකියාවේ දිනය  
Date of Employment

පෙර රැකියාවේ විස්තර  
PREVIOUS EMPLOYMENT DETAILS

රැකියා ස්ථානය  
Place of work

රැකියා විස්තර  
Section Designation

දුරකථන අංකය  
Service No. Phone number

වෙනත් ආදායම  
Other Income Total Remuneration Basic Salary

අවසන් රැකියාවේ දිනය  
Last Date Employed Date Employed

අදාළ ස්වයං-උද්‍යෝගීන් සඳහා

SELF EMPLOYED

නැත  / ඔව්

ඔබගේ ව්‍යාපාරය පිටිවී ඇත්ද? Is your business registered?

ව්‍යාපාරයේ නම Name of the business

ව්‍යාපාරයේ උපයෝජිත තනතුර Employment Role

ව්‍යාපාරයේ උපයෝජිත තනතුර

ව්‍යාපාරයේ වර්ගය Type of Business

ව්‍යාපාරයේ වර්ගය / ව්‍යාපාරයේ වර්ගය

වසර  / මාස

වසර

මාස

ස්වයං-උද්‍යෝගීන් වශයෙන් සේවය කළ කාලය Period of being self Employed

පෙර 12 මාසවලදී ගෙවූ මුදල Previous 12 months take home

පෙර 12 මාසවලදී ගෙවූ මුදල

මාසික ආදායම Monthly income

මාසික ආදායම

ව්‍යාපාරයේ අනෙකුත් සාමාජිකයන්ගේ (විවාහිතයින් / අයුග්‍යයින්) සම්බන්ධතා විස්තරය  
FAMILY MEMBER OTHER THAN SPOUSE EMERGENCY CONTACT

විද්‍යාත්මක නම Full Name

විද්‍යාත්මක නම

දුරකථන අංකය Mobile Number

දුරකථන අංකය

විද්‍යාත්මක අංකය NIC Number

විද්‍යාත්මක අංකය

ව්‍යාපාරයේ සම්බන්ධතාවය Relationship with the applicant

ව්‍යාපාරයේ සම්බන්ධතාවය

ස්ථිර ලිපිනය PERMANENT ADDRESS

ස්ථිර ලිපිනය

ස්ථිර ලිපිනය

භාණ්ඩ නම / දිස්ත්‍රික්කය / දූපත Building Name / District / Island

ව්‍යාපාරයේ භාවිත කරන මෝටර් චක්‍රයේ විස්තරය  
DETAILS OF MOTORCYCLE

වර්ණය Color

වර්ණය

මාදලය Model

මාදලය

වර්ණ කේතය Color Code

වර්ණ කේතය

මාදල අංකය Model No

මාදල අංකය

විද්‍යාත්මක ප්‍රියතම ගෙවීම් විකල්පය  
PREFERRED PAYMENT OPTIONS

මාසික ගෙවීම් මුදල Monthly Installment Payment

මාසික ගෙවීම් මුදල

වහා ගැනීමේ මුදල Down Payment

වහා ගැනීමේ මුදල

මුළු ගෙවීම් මුදල Total Installment Price

මුළු ගෙවීම් මුදල

ප්‍රියතම ගෙවීම් කාලය Preferred Installment Period

ප්‍රියතම ගෙවීම් කාලය

භාවිත කළ දූපත Island of Usage

භාවිත කළ දූපත

HDH. Kullhudhufushi

GN. Fuvahmulah

S. Hithadhoo

Male'/Hulhumale'

විද්‍යාත්මක ප්‍රියතම ගෙවීම් ස්ථානය Place of dispatch

GA. Vilingili

L. Gan

جواز سفر کے لئے درخواست دہانہ کی طرف سے فراہم کردہ تمام معلومات درست اور مکمل ہیں۔ اس کی تصدیق کے لئے یہاں دستخط کرنا ضروری ہے۔

**دستخط:** Signature     
  **تاریخ:** Date     
  **نام:** Name

**مجلس ساری کے لئے درخواست**

مجلس ساری کے لئے درخواست دہانہ کی طرف سے فراہم کردہ تمام معلومات درست اور مکمل ہیں۔ اس کی تصدیق کے لئے یہاں دستخط کرنا ضروری ہے۔

**دستخط:** Signature     
  **تاریخ:** Date     
  **نام:** Name

**مجلس ساری کے لئے**

**OFFICE USE ONLY**

**مجلس ساری کے لئے:** Received by     
  **مجلس ساری کے لئے:** SK NO

**دستخط:** Signature     
  **وقت:** Time     
  **مجلس ساری کے لئے:** Date

**نوٹ:** Note

**نوٹ:** Note     
  **مجلس ساری کے لئے:** Not Approved     
  **مجلس ساری کے لئے:** Approved

**مجلس ساری کے لئے:**  
Authorised By

**مجلس ساری کے لئے:**  
Checked By

**تاریخ:**  
Date

**دستخط:**  
Signature

**تاریخ:**  
Date

**دستخط:**  
Signature



Who can be a witness?

Any Maldivian citizen over the age of 18 can be a witness

ڪو به 18 ڏينهن کان وڌيڪ عمر وارو ماڻهو ڪو به گواھ ٿي سگھي ٿو.

When will the motorcycle be handed over to the customer?

After the agreement has been signed, the registry is changed to the applicant's name

ڪو به گواھ ٿيڻ کان پوءِ رجسٽريشن تبديل ٿيندي ۽ موٽر سائيڪل ڏنڊو ڏنو ويندو.

Can I register the motorcycle in the name of someone other than the person who signs the agreement?

No, the cycle can only be registered under the name of the person who signs the agreement.

نه، موٽر سائيڪل سڄو ٻيو ڪو به ماڻهو رجسٽر ٿي سگھي ٿو، بلڪه ان جي نالي تي ئي رجسٽريشن ٿيندي.

PROCESSING PROCEDURES OF APPLICATION

اپليڪيشن جي پروسيسنگ پروسيدورون

- If all information and document has been provided as requested above, the application will be processed within 6 working days.
- Requested initial payment and installment period may change during the approval process.
- If the requirements of the application are fulfilled, BMC will contact the applicant to make arrangements for the advance payment.
- Initial payment must be paid within 15 working days of being informed. If the applicant fails to pay within the said period, application form will be canceled.
- Advance payment will not be refunded.
- The requested model cannot be changed after advance payment.
- Upon receipt of initial payment, BMC will make all necessary arrangement for Hire-purchase agreement and handing over of the motor cycle.
- After the agreement signing has been scheduled following advance payment, if the applicant fails to be present for agreement signing within the next 15 days, application form will be cancelled, and the advance payment will not be refunded.

- اگر سڄو معلومات ۽ دستاويز فراهم ڪيا ويا آهن، ته اپليڪيشن 6 ڪم ڏينهن جي اندر پروسيس ٿيندي.
- ڏنڊو ۽ ڏينهن جي مدت تبديل ٿي سگھي ٿي ڇاڪاڻ ته ان جي منظوريءَ جي پروسيسنگ دوران.
- اگر اپليڪيشن جي شرطن کي پوري ڪيو وڃي، ته BMC ڏنڊو ڏيڻ لاءِ اپليڪيشن کي ڏٺو ڪري ٿو.
- ڏنڊو 15 ڪم ڏينهن جي اندر ڏيڻو پيو وڃي. جيڪڏهن ڏنڊو ڏيڻ کان انهن ڏينهن جي اندر ڀڃڪڙي ٿي، ته اپليڪيشن جو فارم منسوخ ٿيندو.
- ڏنڊو ڏيڻ کان پوءِ به ڏنڊو واپس نه ڏنو ويندو.
- ڏنڊو ڏيڻ کان پوءِ به ڏنڊو تبديل ڪري ناهي سگھبو.
- ڏنڊو ڏيڻ کان پوءِ جيڪڏهن ڏنڊو ڏيڻ لاءِ تمام گھڻو وقت گهربل ٿي، ته BMC سڄو ٻيو ڪو به ماڻهو ڏنڊو ڏيڻ لاءِ ڏٺو ڪري ٿو.
- ڏنڊو ڏيڻ کان پوءِ جيڪڏهن ڏنڊو ڏيڻ لاءِ 15 ڏينهن جي اندر ڏنڊو ڏيڻ کان ڀڃڪڙي ٿي، ته اپليڪيشن جو فارم منسوخ ٿيندو ۽ ڏنڊو واپس نه ڏنو ويندو.



SUMMARY OF THE MAIN PROVISIONS OF THE AGREEMENT

މަތީ ބަޔާންކުރި ފަންޓް ގެ ފަންޓް ގެ ފަންޓް ގެ ފަންޓް

- 1. The agreement shall be binding on both parties upon signature.
2. The down payment shall be completed on or prior to the date of signing the agreement.
3. The motorcycle will be handed over to the Purchaser only after signing the agreement and completion of the registration of the motorcycle.
4. The motorcycle will be registered in the name of the Purchaser.
5. The motorcycle will be handed over with a warranty. The dealer of the motorcycle will be responsible for providing the services under the warranty.
6. The motorcycle shall be used in the Zone stated in the agreement. The Zone can be changed only after informing the Seller as per the Agreement.
7. Monthly payments shall be made regularly in accordance with the payment schedule stated in the agreement.
8. Where payments are not made by the due date, 0.5% (zero point five per cent) shall be charged on all outstanding unpaid amounts for each additional day from the payment due date as compensation for losses incurred by the Seller due to the delay.
9. Payments shall be accepted and deducted for bills as per the procedure set out by the Seller.
10. Where this Agreement is terminated for any reason, the instalment payments made up to that point under the Agreement shall be deemed as lease payments for the motorcycle.
11. Where the Seller pays any penalties or any other fees related to the motorcycle, the Purchaser shall pay the Seller an administrative fee amounting to 31.8% of the penalty or fee amount within 5 (five) days of making any such payments.
12. The Purchaser shall be responsible for any damages to the motorcycle during the term of the Agreement and any losses incurred due to theft or losing the motorcycle or any other reason whatsoever.
13. The Purchaser shall reimburse the Seller for all costs incurred due to the Purchaser breaching any provision of this Agreement, where such costs shall include but not be limited to, legal fees, repossession costs, storage costs, and repair costs.
14. The Purchaser shall not sell, gift, lease, or do any other act that would create rights of a third party over the Motorcycle prior completion of all payments and other obligations under the Agreement.
15. In the event where any information of the Guarantor or Purchaser has been revised, the Purchaser shall be responsible for the timely handover of any such amended or revised documents.
16. The Seller or any person appointed by the Seller shall have the right to inspect the motorcycle by giving 24 (twenty-four) hours advance notice.
17. The Purchaser shall be liable for all costs incurred and outstanding payments in relation to the Motorcycle during the period of the Agreement.
18. The Guarantor who has provided their personal guarantee shall be liable to the same extent as the Purchaser for all of the Purchaser's obligations.